

දඹුල්ල ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට දඹුල්ල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව

විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්පන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් , වේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවූව ද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව මෙම වාර්තාවේ 1.6.1 (ආ) ඡේදයේ නිරීක්ෂණ හැර ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය තුළ මිලදී ගැනීම් හා ඉදිකිරීම් අවස්ථා 06 කදී වැය කරන ලද එකතුව රු.1,557,818 ක් ප්‍රාග්ධනිත කර නොතිබුණි.	2025 අවසන් ගිණුම සකස් කිරීමේදී නිවැරදි කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.
(ආ) 2011 වර්ෂයේ සිදු කළ සීමා නිර්ණය හේතුවෙන් දඹුල්ල මහා නගර සභාව පිහිටුවීමේ දී මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් වාර්තාව අනුව දඹුල්ල ප්‍රාදේශීය සභාව විසින් දඹුල්ල මහා නගර සභාවට ගෙවිය යුතු මුදල රු.2,486,917 ක් ලෙස දක්වා තිබුණ ද, රු.2,806,009 ක් මහා නගර සභාවෙන් ප්‍රාදේශීය සභාවට ලැබිය යුතු ආදායමක් ලෙස සලකා දෝෂ සහගතව ගිණුම්ගත කර තිබුණි.	-එම-	-එම-
(ඇ) ප්‍රාදේශීය සභාව පරිහරණය කරනු ලබන එකතුව රු.1,282,400 ක වැවල පොදු වෙළෙඳපොළ පිහිටි ඉඩම හා ගොඩනැගිල්ල ගිණුම්ගත කර නොතිබුණි.	කරුණු සොයාබලා නිවැරදි කරන බව.	-එම-
(ඈ) ඉතාමළුව සභාව සතු ගොඩනැගිල්ලේ වැට හා ප්‍රවේශ මාර්ගය ඉදිකිරීම වෙනුවෙන් ගෙවිය යුතු රු.3,000,000 ක් ජ'නල් සටහන් අංක 140 න් ණයහිමියන් යටතේ ගිණුම් ගත කර තිබියදී ජ'නල් සටහන් අංක 89 න් නැවතත් රු.3,000,000 ණයහිමි වශයෙන් ගිණුම්ගත කර තිබීම හේතුවෙන් ණයහිමියන් රු.3,000,000 ක් වැඩියෙන් ගිණුම්ගත කර තිබුණි.	2025 අවසන් ගිණුම සකස් කිරීමේදී නිවැරදි කරන බව.	-එම-

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට පිළියෙල කර තිබුණු ශේෂ පත්‍රයේ සඳහන් ගිණුම් විෂයන් 08 ක ශේෂයන් ඊට අදාළ උපලේඛන වල ශේෂයන් සමඟ සැසඳීමේදී රු.105,653,583 ක නොසැසඳීමක් විය.	උප ලේඛන දෝෂ සහිත බැවින් නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ගිණුම් ශේෂයන්ට අදාළ ලේඛන, උප ලේඛන සමඟ සැසඳිය යුතුය.

1.6.3 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන එකතුව රු. 12,998,643 ක වත්කම් විෂයන් 06 ක් හා එකතුව රු. 1,652,373 ක බැරකම් ශේෂයකට අදාළ උපලේඛන, ශේෂ සනාථ කිරීම් ලිපි හා ලිපිගොනු ඉදිරිපත් නොකිරීම හේතුවෙන් විගණනයේ දී සතුටුදායක ලෙස පරීක්ෂා කිරීමට නොහැකි විය.	ලිපි ගොනු සොයා බලා නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ගිණුම් ශේෂයන් සනාථ වන අදාළ ලේඛන, උප ලේඛන හා ලිපිගොනු පිළියෙල කර ඉදිරිපත් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති හා රෙගුලාසි වලට අනුකූල නොවීම

නීති, රීති හා රෙගුලාසි වලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය			
(අ) මු.රෙ. 104 (4)	2019 - 2024 කාල පරිච්ඡේදයට අදාළව සිදු වූ වාහන අනතුරු 04 ක් සම්බන්ධව අදාළ පරීක්ෂණ සිදු කර වගකිවයුත්තන් හඳුනාගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.	පරීක්ෂණ සිදුකරමින් කටයුතු පවතින බව.	පරීක්ෂණ කඩිනමින් අවසන් කර අලාභ අය කර ගත යුතුය.
(ආ) මු.රෙ. 571(3)	2014 සිට 2024 දක්වා කාල පරාසයට අදාළ කල් ඉකුත් වූ රු.4,575,359 ක තැන්පතු 47 ක් නිරවුල් කර නොතිබුණි.	තැන්පතු නිරවුල් කිරීමට කටයුතු කරන බව.	කාලය ඉකුත් වූ තැන්පත් නිරවුල් කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.34,352,028 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.49,949,089 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

සභාවේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

	ආදායම් ප්‍රභවය	2024				2023			
		ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
		රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
(i).	කුලී	7,920,000	3,672,481	3,672,482	2,161,138	22,265,000	5,167,977	4,591,342	2,161,139
(ii).	බලපත්‍ර ගාස්තු	21,291,000	17,754,877	9,320,328	9,114,999	18,102,500	13,723,014	14,478,258	680,450
(iii).	වෙනත් ආදායම්	28,505,500	36,957,007	42,123,480	28,316,447	34,845,248	114,722,678	138,816,474	33,482,920
	එකතුව	57,716,500	58,384,365	55,116,290	39,592,584	75,212,748	133,613,669	157,886,074	36,324,509

2.2.2 ආදායම් රැස් කිරීමේ කාර්ය සාධනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් හා බදු		
1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 134 වගන්තිය ප්‍රකාරව සභා බල ප්‍රදේශයේ දියුණු කළ ප්‍රදේශ නම්කර අදාළ පරිදි අනුමැතිය ලබා ගෙන වරිපනම් බදු අය කිරීමට කටයුතු කර නොතිබුණි.	ඉදිරි කටයුතු සිදුකරමින් පවතින බව.	දියුණු කළ ප්‍රදේශ නම් කර වරිපනම් අය කළ යුතුය.
(ආ) කුලී		
සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට රථ වාහන නැවතුම්පල කුලී රු.2,161,138 ක හිඟයක් පැවතුණි.	ඉදිරි කටයුතු සිදුකරමින් පවතින බව.	හිඟ ආදායම් අයකර ගත යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගිතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කාර්තවයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

(අ) අපේක්ෂිත ප්‍රතිලාභ ලබා නොගැනීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2020 සැප්තැම්බර් 28 දිනැති අංක 2020/06 දරන මධ්‍යම පළාත්, පළාත් පාලන කොමසාරිස්ගේ චක්‍රලේඛය අනුව සභාව සතු අතිරික්ත මුදල් සභාවට ආදායම් උත්පාදන කළ හැකි ආකාරයේ ව්‍යාපෘති, සභා දේපළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති හෝ බහුතර ජනතාවට පොදු පහසුකම් සැපයීමේ ව්‍යාපෘතිවල යෙදවිය හැකි වුවත් එසේ කිරීමකින් තොරව සමාලෝචිත වර්ෂය අවසන් දිනට රු.74,861,518 ක් ස්ථාවර තැන්පතුවල ආයෝජනය කර තිබුණ අතර රු. 38,267,793 ක් ජංගම ගිණුමේ නිශ්කාර්යයව පැවතුණි.	2025 වර්ෂයේ දී ආදායම් උත්පාදන ව්‍යාපෘති සඳහා ස්ථාවර තැන්පත් මුදල් යොදා ගන්නා බව.	අතිරික්ත මුදල් ප්‍රාදේශීය සංවර්ධනයට යොදා ගත යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2016 වර්ෂයේ සිදු කරන ලද භාණ්ඩ සමීක්ෂණයට අනුව අනාවරණය වී ඇති උණ භාණ්ඩ සම්බන්ධයෙන් 2021 මාර්තු 21 දින සිදු කළ මු.රෙ.104(4) පරීක්ෂණ වාර්තාවට අනුව නිලධාරීන් 05 දෙනෙකුගෙන් රු.461,654 ක් අය කර ගැනීමට නියෝග ලබා දී තිබුණ ද, ඉන් රු.432,404 ක් අය කර ගෙන නොතිබුණි.	උණ භාණ්ඩ සම්බන්ධ මු.රෙ.104 (4) පරීක්ෂණ වාර්තාව පළාත් පාලන දෙපාර්තමේන්තුව වෙත ලබා දී ඇති බව.	මු.රෙ.104(4) පරීක්ෂණ වාර්තාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) දඹුල්ල විහාර භංදියේ පූජා භූමිය රථ වාහන නැවතුම් ස්ථානයේ 2005, 2006 හා 2013 වර්ෂවලට අදාළ හිඟ ටෙන්ඩර් ගාස්තු එකතුව රු.1,029,121 ක් අයකර නොගැනීම සම්බන්ධව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මු.රෙ.104(4) පරිදි පරීක්ෂණයක් සිදු කර අදාළ වගකිවයුතු පාර්ශවයන් හඳුනා ගැනීමට කටයුතු කර නොතිබුණි.	මු.රෙ.104(3) පරීක්ෂණ සිදු කර ඇති බව.	මු.රෙ.104(4) පරීක්ෂණ කඩිනමින් සිදු කර වගකිවයුත්තන් හඳුනාගෙන අලාභ අය කළ යුතුය.
(ඇ) සභාව විසින් තිරසාර සංවර්ධන සැලැස්මක් පිළියෙල කර තිබුණ ද, තිරසාර සංවර්ධන පනතේ දක්වා ඇති අරමුණු හා ඉලක්ක සාක්ෂාත් වන පරිදි ක්‍රියාකාරී සැලැස්ම සකස් කර නොතිබුණු බව නිරීක්ෂණය විය. එසේම ඉලක්ක හා කාලරාමුවක් රහිතව තිරසාර සංවර්ධන සැලැස්ම සකස් කර තිබුණු අතර තිරසාර සංවර්ධන අරමුණු ඉටුකර ගැනීම	ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව.	තිරසාර සංවර්ධන අරමුණු හඳුනාගෙන අපේක්ෂිත අරමුණු ඉටු කර ගත යුතුය.

සඳහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් නිශ්චිතව දක්වා නොතිබුණි.

3.3 නිෂ්කාර්ය හා උභය උපයෝජිත දේපල පිරිසක හා උපකරණ

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව සතුව පවතින රු2,450,000 ක වාහන 04 ක් වර්ෂ 06 සිට වර්ෂ 17 දක්වා කාලයක් නිශ්ක්‍රීයව හෝ උභය උපයෝජිතව පැවතුණි.	වත්කම් උපයෝජනය කිරීමට කටයුතු කරන බවත් වාහන සඳහා රියදුරන් නොමැති වීම මත උපයෝජනය ගැටළුකාරී වී ඇති බව.	වත්කම් උපයෝජනය කළ යුතුය.

3.4 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ප්‍රාදේශීය සභාව විසින් පරිහරනය කරනු ලබන සුසාන භූමි 56 ක්, ප්‍රජාශාලා පිහිටි ඉඩම් 69 ක්, ක්‍රීඩා පිටි 21 ක්, කාර්යාල සංකීර්ණය පිහිටි ඉඩම, සිගිරිය රථ වාහන නැවතුම් ස්ථානය පිහිටි ඉඩම, වැවලවැව සතිපොළ පිහිටි ඉඩම සභාව වෙත පවරා ගෙන නොතිබුණි.	පවරා ගැනීමේ කටයුතු සිදුකරමින් පවතින බව.	වත්කම් පවරා ගැනීමට කටයුතු කළ යුතුය.

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ද්විතියික මට්ටමේ තනතුරු 04 කට අදාළ නිලධාරීන් 13 දෙනෙකුගේ පුරප්පාඩු පැවති අතර ප්‍රාථමික මට්ටමේ තනතුරු 06 කට අදාළව නිලධාරීන් 11 දෙනෙකු පුරප්පාඩුව පැවතුණි.	ස්ථාන මාරු ලබාගත් නිලධාරීන් වෙනුවට ප්‍රමාණවත් නිලධාරීන් පිරිසක් අනුයුක්ත නොකිරීම හා ඇතැම් තනතුරු සඳහා ස්ථාන මාරු යටතේ නිලධාරීන් ලබා නොදීම හේතුවෙන් පුරප්පාඩු ඇති වී ඇති බව.	පුරප්පාඩු සම්පූර්ණ කරවාගත යුතුය.